



ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)



ලංසු සඳහා ආරාධනයයි (IFB)

ලංකා රාජ්‍ය මේසයේ ස්ථාපිත සේවාවන් සඳහා ජාල ආරක්ෂණ තත්වයන් තක්සේරු කිරීමේ මෙවලමක් හා වෙබ් යෙදවුම් සඳහා වන ආරක්ෂණ තත්වයන් තක්සේරු කිරීමේ මෙවලමක් ස්ථාපනය හා විභාගගත කිරීම ප්‍රසම්පාදනය

ICTA/GOSL/GOODS/NS/2021/07

1. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් ලංකා රජයේ ක්ලවුඩ් ස්ථාපිත කරනු ලැබූ අතර, එය රජය සතු ප්‍රධාන යටිතල පහසුකම වන අතර, වෙබ් යෙදුම් 800 අධික ප්‍රමාණයකට සන්කාරකත්වය ලබා දී ඇත. IT යටිතල පහසුකම් සඳහා විස්තීර්ණ පරීක්ෂණ සඳහා ආරක්ෂක පරීක්ෂක මෙවලම් (ජාල අවදානම් තක්සේරුව සහ යෙදුම් අවදානම් තක්සේරුව) මිලදී ගැනීමට ICTA ප්‍රගමනය කරනු ලැබේ. එබැවින් LGC සහ සන්කාරක වෙබ් යෙදුම් ආරක්ෂක මට්ටම වලංගු කිරීම සහ නව්‍යීකරණ සඳහා ආරක්ෂක පරීක්ෂණ මෙවලම් මිලදී ගැනීමට ICTA අදහස් කරයි.
2. ICTA වෙනුවෙන් දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ (DPC) සභාපතිවරයා විසින් ලංකා රජයේ ක්ලවුඩ් (LGC 2.0) සන්කාරක සේවාව සඳහා ජාල ආරක්ෂණ තක්සේරු කිරීමේ මෙවලම සහ ක්ලවුඩ් මත පදනම් වූ වෙබ් යෙදුම් ආරක්ෂණ තක්සේරු කිරීමේ මෙවලම ස්ථාපනය කිරීම සහ විභාග කිරීම සඳහා සුදුසුකම්ලත් යෝග්‍යතාපූර්ණ ලංසුකරුවන් වෙතින් මුද්‍රා, තැබූ ලංසු කැඳවනු ලැබේ.
3. සියලුම ලංසු, ලංසු ලිපි ලේඛන සමග ලබාදී ඇති ආකෘතියට අනුව බැංකු ඇපකරයක් ආකාරයෙන් ශ්‍රී ලංකා රුපියල් එක් ලක්ෂ විසි දහසක (ශ්‍රීලරු. 120,000.00) වටිනාකමින් යුතු ලංසු සුරක්ෂණයක් සමග එවිය යුතුය.
4. මෙම ලංසුකරණය ජාතික තරගකාරී ලංසුකරණ පටිපාටිය (NCB) යටතේ පැවැත්වෙන අතර, එය ශ්‍රී ලංකා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මගින් මෙහෙයවනු ලබන අතර, ලංසු ලිපිලේඛනයන් හි දක්වා ඇති යෝග්‍යතා හා සුදුසුකම් සපුරාලන යෝග්‍යතාපූර්ණ සියලුම ලංසුකරුවන් හට විවෘතව පවතී.
5. අභිලාෂී ලංසුකරුවන් හට තොම්ලේ ලංසු ලිපි ලේඛන පරීක්ෂාව කාර්යාල වේලාවන් තුළදී 2022 මාර්තු මස 14 වන දින සිට නො. 490, 6 වන මහල, ආර්. ඒ. ඩී. මෙල් මාවත, කොළඹ 03 පිහිටි ICTA ප්‍රසම්පාදන අංශයේදී සිදුකළ හැක. දුරකථන අංකය 23690999 විද්‍යුත් තැපෑල procurement@icta.lk ලංසු ලිපි ලේඛන ICTA වෙබ් අඩවියේ එනම් (<https://www.icta.lk/procurement/>) පරීක්ෂා කර බැලීම සඳහා පමණක් දක්වා ඇත.
6. ඉංග්‍රීසි භාෂාවෙන් පිළියෙල කරන ලද සම්පූර්ණ ලංසු ලිපි ලේඛන කට්ටලයක් අභිලාෂී ලංසුකරුවන්හට ලිඛිත අයදුම්පතක් එවීමෙන් හා ආපසු නොගෙවන ශ්‍රී ලංකා රුපියල් තුන්දහසක (ශ්‍රී.ලං.රු. 3,000.00) ගාස්තුවක් ගෙවීමෙන් පසු 2022 මාර්තු මස 14 වනදා සිට රාජකාරී දිනයන්හිදී කාර්යාල වේලාවන් තුළදී 5 වන ඡේදයේ දක්වා ඇති කාර්යාල ලිපිනයෙන් මිලදී ගත හැක.
7. සම්පූර්ණ කරන ලද ලංසු 5 වන ඡේදයේ දක්වා ඇති ලිපිනයට 2022 මාර්තු මස 28 වන දින ප.ව. 3.00 හෝ ඊට පෙර ලැබීමට සැලැස්විය යුතුය. ප්‍රමාද වී ලැබෙන ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබේ. ලංසුභාර ගැනීමේ වේලාව අවසන් වූ වහාම ලංසු විවෘත කිරීම මේ සඳහා පැමිණෙන ලංසුකරුවන්ගේ නියෝජිතයන් ඉදිරිපිටදී සිදු කරනු ලැබේ. සියලුම ලංසු, ලංසු ලිපි ලේඛන සමග දී ඇති ආකෘතියට අනුව, 3 වන ඡේදයේ සඳහන් වටිනාකමට බැංකු ඇපකරයක ආකාරයේ ලංසු සුරක්ෂණයක් සමග එවිය යුතුය.
8. ලංසු භාර ගැනීමේ අවසාන දිනයට දින 5 කට පෙර පැහැදිලි කිරීම් අවශ්‍ය වන්නේ නම් procurement@icta.lk යන විද්‍යුත් ලිපිනයට ඒවා යොමු කරන ලෙස ලංසුකරුවන්ගෙන් මෙමගින් ඉල්ලා සිටිනු ලැබේ.

**සභාපති, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව,
 ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA),
 නො. 490, 6 වන මහල, ආර්. ඒ. ඩී. මෙල් මාවත,
 කොළඹ 03.
 2022 මාර්තු මස 13 වන දින.**